

**1. මූල්‍ය ප්‍රකාශන**

**1.1 තත්ත්වගණනය කළ මතය**

ශ්‍රී ලංකා ජේෂ්කර්ම හා ඇඟලුම් ආයතනයේ 2023 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, ආයතනයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2023 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

**1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම**

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

**1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්**

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, ආයතනය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය ආයතනය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා ආයතනයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

ආයතනයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, ආයතනයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

**1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම**

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්ථානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන් ,වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද , අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය , ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ආයතනයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව,
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ ආයතනයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ආයතනය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවීම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

**1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ**

**1.5.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම**

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>(අ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 03 හි 24 හා 27 ඡේදයන්ට පටහැනිව කටයුතු කල පහත අවස්ථා නිරීක්ෂණය විය.</p> <ul style="list-style-type: none"> <li>• ඉකුත් වර්ෂයේ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනයේ දක්වා නොතිබූ රු.12,413,670 ක විශේෂ ව්‍යාපෘති ලැබීම් ආදායම් ලෙස දක්වා තිබීම.</li> <li>• සමුච්චිත අතිරික්තයට 2022 වර්ෂයේ අතිරික්තය ලෙස ගැලපිය යුත්තේ රු.89,948,884 ක් වුවත් රු.65,891,654 ක් ගලපා තිබීම.</li> <li>• ඉකුත් වර්ෂයේ ලද ප්‍රාග්ධන ප්‍රදාන රු.34,000,000 ක් ආදායම් ලෙස ගිණුමට ගලපා ඇතත් ශුද්ධ හිමිකමින් ඉවත් කිරීමට කටයුතු කර නොතිබීම.</li> </ul>	නිවැරදි කිරීමට කටයුතු කරනු ලබන බව.	ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව කටයුතු කළ යුතුය.
<p>(ආ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 07 හි 92 (ආ) ඡේදය ප්‍රකාරව සම්පූර්ණයෙන් ක්ෂය කරන ලද එහෙත් තවමත් භාවිත කරන දේපළ, පිරියත හා උපකරණ වල දළ ධාරණ අගය මූල්‍ය ප්‍රකාශන වල අනාවරණය කළ යුතු වුවද දැනට ආයතනය භාවිත කරනු ලබන සම්පූර්ණ ක්ෂය කර අවසන් රු.271,211,449 ක් පිරිවැය වූ දේපළ, පිරියත හා උපකරණ පිළිබඳ මූල්‍ය ප්‍රකාශන වල අනාවරණය කර නොතිබුණි.</p>	නිවැරදි කිරීමට කටයුතු කරනු ලබන බව	-එම-

<p>(ඇ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 10 හි 19 ඡේදයට පටහැනිව වර්ෂය තුළ ලද ඉදිරි වර්ෂය දක්වා දිවෙන රු.7,904,870 ක පාඨමාලා ආදායම සම්පූර්ණයෙන්ම වර්ෂයේ ආදායම ලෙස සැලකීම නිසා සමාලෝචිත වර්ෂයේ ආදායම රු.6,650,070 කින් වැඩියෙන් මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.</p>	<p>නිවැරදි කිරීමට කටයුතු කරනු ලබන බව</p>	<p>ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව කටයුතු කළ යුතුය.</p>
<p>(ඈ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 1 හි 48 ඡේදයට පටහැනිව ව්‍යාපෘතියක් වෙනුවෙන් ලැබිය යුතු රු.11,480,080 ක ශේෂයක්, ගෙවිය යුතු ශේෂයන්ගෙන් හිලවකර ව්‍යාපෘති සඳහා ගෙවිය යුතු ශේෂය ලෙස දක්වා තිබුණි.</p>	<p>කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතිය මත 2021 වර්ෂයේ ඉතිරි මුදලින් 2022 වර්ෂයේ බතික් පුහුණු මධ්‍යස්ථාන 25 සඳහා වියදම් දැරීමට අනුමැතිය ලැබී ඇති නිසා එම මුදල ව්‍යාපෘති බැර ශේෂ වලට හිලව කර ඇත.</p>	<p>-එම-</p>

**1.5.2 ගිණුම්කරණ අඩුපාඩු**

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>(අ) 2022 හා 2023 වර්ෂවල සංවර්ධනය කරන ලද පාර සහ ඉදිකළ තාප්පයේ පිරිවැය පිළිවෙලින් රු.3,787,086 ක් සහ රු.4,280,489 ක් ඉඩමේ පිරිවැයට එකතු කළද ක්ෂය කිරීමක් සිදු කර නොතිබුණි.</p>	<p>නිවැරදි කිරීමට කටයුතු කරනු ලබන බව</p>	<p>ක්ෂය නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.</p>
<p>(ආ) පුවත්පත් දැන්වීම් ගාස්තු සඳහා ගෙවා තිබූ එකතුව රු.184,380 ක් ද, ගොඩනැගිලි අළුත්වැඩියාව සඳහා දරන ලද රු.197,807 ක් ද, ලෙස එකතුව රු.382,187 ක වියදම ගොඩනැගිලි ගිණුමට ප්‍රාග්ධනිත කර තිබුණි.</p>	<p>වත්කම් අත්පත් කර ගැනීම වෙනුවෙන් දරන ලද වියදම් බැවින් සහ ගොඩනැගිලි නවීකරණයෙන් ජීව කාලය දීර්ඝ වන බැවින් ප්‍රාග්ධනිත කළ බව.</p>	<p>නිවැරදිව ගිණුම්තැබිය යුතුය.</p>
<p>(ඇ) පන්ති කාමර වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අදියර iv යටතේ ගල් ඇතිරීමේ (Interlock Paving) පිරිවැය වූ රු.2,732,536 ක් ඉඩම් යටතේ ප්‍රාග්ධනිත කර තිබූ අතර අදාළ ක්ෂය ගිණුම්ගත කර නොතිබුණි.</p>	<p>මෙම පිරිවැය ඉඩමේ වටිනාකමට එකතු කළ බැවින් ක්ෂය කිරීමට නොහැකි වූ බව</p>	<p>නිවැරදිව ගිණුම්තැබිය යුතුය.</p>

- |     |  |   |  |
|-----|--|---|--|
| (ඇ) | ආරම්භ නොකළ පාඨමාලාවක් සඳහා නිකුත් කළ රු.495,000 ක ඉන්වොයිසියක් වර්ෂයේ ආදායමක් ලෙස හඳුනාගෙන තිබීම නිසා ආදායම හා ණයගැති ශේෂය එම ප්‍රමාණයෙන් වැඩිවී තිබුණි.   | එම වටිනාකමට වෙනත් පාඨමාලාවක් 2024 වර්ෂයේදී ආරම්භ කර ඇති බව.   | වර්ෂයට අදාළ ආදායම නිවැරදිව හඳුනාගත යුතුය.      |
| (ඉ) | සමාලෝචිත වර්ෂයට අදාළව 2024 වර්ෂයේදී ගෙවූ රු.1,824,583 ක සේවක ප්‍රසාද දීමනාව සඳහා උපචිත වෙන්කිරීමක් කර නොතිබූ අතර ඉකුත් වර්ෂයට අදාළව ගෙවූ රු.2,101,042 ක ප්‍රසාද දීමනාව වර්ෂයේ වියදමක් ලෙස හඳුනාගෙන තිබුණි. | පෙන්වා දී ඇති අඩුපාඩු ඉදිරියේදී නිවැරදි කරන බව.   | වර්ෂයට අදාළ වියදම් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය. |
| (ඊ) | 2021 හා ඊට පෙර වර්ෂයන්හි දී පාඨමාලා වෙනුවෙන් ලැබී තිබූ අත්තිකාරම් රු.1,145,101 ක් නිවැරදිව හඳුනාගෙන ආදායමට ගැනීමට කටයුතු නොකර වෙළඳ ණයහිමියෝ ලෙස මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.                            | ශිෂ්‍යයන් විසින් ඉදිරියට ගෙවන ලද පාඨමාලා ගාස්තු මෙම ගිණුමේ සටහන් කරන අතර පාඨමාලාව ආරම්භ කළ පසු ඊට අදාළ ගාස්තු නියමිත පාඨමාලාවට බැර කිරීම මගින් මෙම ගිණුමේ ශේෂය පියවී යන බව. | නොපමාව නිරවුල් කර ගැනීමට කටයුතු කළ යුතුය.      |

**1.6 ලැබිය යුතු මුදල්**

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2023 දෙසැම්බර් 31 දිනට ලැබියයුතු වෙළඳ ශේෂය රු.11,323,009 කින් වර්ෂ 3 ට වැඩි කාලයක සිට අය නොවන රු. 6,524,257 ක ශේෂයක් ද, වර්ෂ 1 ත් වර්ෂ 3 ත් අතර කාලයක සිට අය නොවී පවතින රු.1,577,681 ක ශේෂයක් ද පැවතුන අතර එම ණය ශේෂයන් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.	විගණන හා කළමනාකරණ රැස්වීමට යොමු කර ඇති අතර ඒ අනුව ඉදිරියේදී කටයුතු කරන බව.	කඩිනමින් අයකර ගැනීමට කටයුතු කළ යුතුවීම.

**1.7 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම**

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය		

මු.රෙ.396

2023 දෙසැම්බර් 31 දිනට පිළියෙල කර තිබූ බැංකු සැසඳුම් ප්‍රකාශය අනුව එදිනට නිකුත් කර මාස 6 හා වසර 4 දක්වා වූ කාලපරාසයක වූ, බැංකුවට ඉදිරිපත් නොකළ වෙක්පත් එකතුව රු.299,508 ක් සම්බන්ධයෙන් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.

ඉදිරියේදී අවශ්‍ය කටයුතු කරන බව.

රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.

(ආ) 1987 අංක 03 දරන පොදු කොන්ත්‍රාත් ගිවිසුම් පනතේ 08 වගන්තිය

රු.මිලියන 05 වඩා වැඩි සෑම කොන්ත්‍රාත්තුවක්ම ප්‍රසම්පාදන ලියකියවිලි ඉදිරිපත් කිරීමේදී පොදු කොන්ත්‍රාත් සහතිකයක් ඉදිරිපත් කළ යුතු වුවද, සමාලෝචිත වර්ෂයේ ගිවිසුම් වටිනාකම රු.72,001,840 ක් වූ ප්‍රසම්පාදන 4 ක් සම්බන්ධව එසේ කටයුතු කර නොතිබුණි.

ඉදිරි කොන්ත්‍රාත් සඳහා ලියාපදිංචි කිරීම හා ලේඛන ඇතුළත් කිරීමට අවශ්‍ය කටයුතු කර ඇති බව.

පනත ප්‍රකාරව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.219,994,455 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.89,948,884 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.130,045,571 ක වර්ධනයක් නිරීක්ෂණය විය. මෙම වර්ධනයට ප්‍රාග්ධන ප්‍රදාන ලැබීම් රු. 166,000,000 කින් ඉහළ යාම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

කළමනාකාරිත්වයේ දැක්වීම

අදහස්

නිර්දේශය

(අ) 2010 වර්ෂයේ සිට ඩිප්ලෝමා සහ සහතික පාඨමාලා 65 ක් තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) ලියාපදිංචි කර ඇතත්, පාඨමාලා 05 ක් සඳහා පමණක් ජාතික වෘත්තීය සුදුසුකම (NVQ) ලබා ගැනීමට හැකි වී තිබුණි.

TVEC සමග අනිකුත් පාඨමාලා සඳහා NCS (National Competency Standards) මේ වනවිටත් සකස් කරමින් පවතින බවත්, එය අවසන් වූ වහාම NVQ ලබා ගැනීමට කටයුතු කරන බව.

පාඨමාලාවන්හි ගුණත්වය හා ඉහළ පිළිගැනීම සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය කටයුතු කළ යුතුය.

- |  |  |   |
|--|--|---|
| <p>(ආ) 2019 වර්ෂයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් සැලසුම් සකස් කිරීම, පාංශු පරීක්ෂාව හා වෙනත් වියදම් වෙනුවෙන් දැරූ රු.3,762,600 ක වියදම කෙරිගෙන යන වැඩ ලෙස දක්වා ඇතත් ඉදිකිරීම හෝ ශේෂය නිරවුල් කරගැනීම සිදු කර නොතිබුණි.</p> | <p>විගණන හා කළමනාකරණ රැස්වීමට යොමු කර ඒ අනුව ඉදිරියේදී කටයුතු කරන බව.</p>  | <p>ශේෂය නිරවුල් කිරීමට කටයුතු කළ යුතුය.</p>                 |
| <p>(ඇ) 2019 හා 2021 වර්ෂවලදී ව්‍යාපෘති හතරක් ක්‍රියාත්මක කිරීම සඳහා ලද මුදලෙන් ඉතිරි මුදල රු.9,065,986 ක් ලබාදුන් ආයතන වෙත ආපසු පියවීමට කටයුතු නොකර සමාලෝචිත වර්ෂය දක්වා රඳවාගෙන තිබුණි.</p>                                 | <p>නිවැරදි කිරීමට පියවර ගන්නා බව.</p>  | <p>කඩිනමින් පියවීමට කටයුතු කළ යුතුය.</p>                    |
| <p>(ඉ) සමාලෝචිත වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්ම අනුව සතියේ දින (Week day) වල පැවැත්වීමට සැලසුම්කළ ඩිප්ලෝමා පාඨමාලා 4 ක් පවත්වා නොතිබීම නිසා රු.4,240,000 ක පුහුණු ආදායමක් අහිමි වී තිබුණි</p>                                     | <p>එක් එක් පාඨමාලාවන් වෙත වෙනම සලකා බැලීමේදී මෙතරම් ක්ෂේත්‍රයේ කඩා වැටීමක් සිදුවී තිබියදීත් එම පාඨමාලාවන් 12 න් 8 ක්ම 50% කට වඩා වැඩි සිසුන් ප්‍රමාණයක් බඳවා ගෙන ඇත. මෙම පාඨමාලා සිදුකිරීමේදී ආයතනයේ ලාබ අත්වන ආකාරයට මෙම පාඨමාලා වෙනත් පාඨමාලාවන් සමග සංයෝජනය කර ක්‍රියාත්මක කර ඇති බව.</p> | <p>සැලසුම් කළ පරිදි පාඨමාලා පැවැත්වීමට කටයුතු කළ යුතුය.</p> |

3.2 නිෂ්කාර්ය හෝ ඌන උපයෝජිත දේපල, පිරිසත හා උපකරණ

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ දැක්වීම	අදහස්	නිර්දේශය
<p>2023 පෙබරවාරි මාසයේ පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී 2019 වර්ෂයේදී මිලදීගත් වටිනාකම රු.11,962,335 ක් වූ HTHPS Dyeing යන්ත්‍රය භාවිතයෙන් කෙසෙල් පට්ටා නූල් වාණිජකරණය කිරීමට තීරණයක් ගෙන තිබුණද වාර්තාවේ දින වන විටත් කෙසෙල් පට්ටා නූල් සැකසීමක් සිදුකර නොතිබුණි.</p>	<p>කෙසෙල් පට්ටා පර්යේෂණට අදාලව නූල් වර්ණ ගැන්වීම සඳහා මෙම යන්ත්‍රය භාවිතා කරනු ලබයි. වාණිජයමය වශයෙන් නූල් වර්ණ ගැන්වීමට රාජ්‍ය හා පෞද්ගලික සුසංයෝගයෙන් ක්‍රියා කල හැකි සේවා යෝජකයෙක් ලබාගැනීමට ක්‍රියා කරමින් සිටින බව.</p>		<p>යන්ත්‍රය ඵලදායී ලෙස උපයෝජනය කළ යුතුය.</p>

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය  
 4.1 වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කිරීම

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ දැක්වීම	අදහස්	නිර්දේශය
2022 වර්ෂයේ වාර්ෂික වාර්තාව 2024 ජූනි 30 වන විටත් පාර්ලිමේන්තුවේ සභාගත කර නොතිබුණි.	2022 වර්ෂයේ වාර්ෂික වාර්තාව අමාත්‍යාංශය වෙත 2024 මාර්තු 12 දින යවා ඇති බව.		නියමිත දිනට වාර්තා සභාගත කිරීමට කටයුතු කළ යුතුය.